



## ව්‍යාපාර ආදායම - 6 වන වගන්තිය

තුළාර ඉංඩිකපයලීර



JMC Jayasekera Management Centre (Pvt) Ltd

Pioneers in Professional Education

65/2A, Chittampalam Gardiner Mawatha, Colombo 02 | T: +94 112 430451 | E: info@jmc.lk | F: +94 115 377917

පුද්ගලයෙකු ව්‍යාපාරයක නිරතවෙමින් ලැබෙන ආදායම මෙම ගණනය සඳහා යොදාගත යුතුය.

මෙහි ව්‍යාපාරය යනු, පනතේ 195 වගන්තියේ නිර්වචනයට අනුව ,මීම වැඩ පිළිවෙශෙහි කාලසීමාව කෙතරම් කෙරේ ව්‍යවද යම් වෙළඳාමක්, වෘත්තියක්, රැකියාවක් හෝ ව්‍යාපාරක ස්වරූපයක් සහිත තහි වැඩ පිළිවෙශෙහි වන අතර වියට අතිත, වර්තමාන හෝ අනාගත යම් ව්‍යාපාරයක් ඇතුළත් වේ,.

මෙම නිර්චිතයට යම් සේවා නියුත්තියක් ඇතුළත් නොවේ. (ඊට හේතුව වන්නේ ප්‍රමුඛතාවය මත (Dominant) සේවා නියුත්ති ආදායම දැනටමත් ගණනය කර ඇති නිසාවෙහි).

ව්‍යාපාරයක් සිදු කරන තැනැත්තා තනි පුද්ගල, හුවල් හෝ සමාගමක් වශයෙන් ඔහු සිදු කරන ව්‍ය කාර්යය මත ගිණුම් ක්‍රියාවලිය තුළ ආදායම් වියදුම් ගලපා ලාභය හෝ අලාභය ගණනය කරයි.

- මෙම කටයුතු සඳහා පොදුවේ පිළිගත් ගිණුම්කරණ සංක්ලේෂ නාවිතා කරන අතර ව්‍ය සිංක්ලේෂ විශේෂීන්ම බදුකරණය සඳහා ද පිළිගනී.
- ව්‍යාපාරයක් මෙම ගණනය කිරීම් සඳහා උපවිත පදනම් (Accrual Basis) ගිණුම් ක්‍රමය යොදාගත යුතුය.

ගිණුම් ක්‍රියාවලිය තුළ ව්‍යාපාරයට අදාළ ආදායම් සහ වියදුම් හඳුනාගෙන ඇත්ත් බදුකරණ ක්‍රියාවලිය තුළ ඇත්තේ ද ඇතුළත් විය යුතු ආදායම් සහ වියදුම් ගැලපීම් පිළිබඳ දක්වා ඇත.

විෂය අනුව ගිණුම්කරණ ක්‍රියාවලිය තුළ ගණනය කර ඇති ලාභය / (අලාභය) විශේෂම යොදාගෙන ව්‍ය ලාභය / (අලාභය) බදු පනතේ සඳහන් නිතියට අනුකූල ද? නොවිද? යන්න සැකදුමක් පිළියෙළ කළ යුතුය. විය පහත පරිදි වේ.

බදු පරාමාර්ථ සඳහා සැපයුම් ප්‍රකාශය

විස්තරය	+	-
ගිණුම්කරණ අනුව		
ලාභය	xxx	
අලාභය		xxx
අඩු කළ නොහැකි වියදුම්	xxx	-
අඩු නොකළ අඩු කළ හැකි වියදුම්	-	xxx
බඳ නොවූ විකණ විය යුතු ආදායම්	xxx	-
	xxx	xxx
බදු සඳහා ගැලපු ලාභය / (අලාභය)	xxx	

## අභුලත් විය යුතු ආදායම්

- සේවා ගාස්තු
- වෙළඳ තොගය (විකුණුම්)
- ව්‍යාපාරයක ප්‍රාග්ධන වත්කම් හෝ වගකීම් උපලබාධි ලාභ
- ව්‍යාපාරයක ක්ෂය කළ හැකි වත්කම් උපලබාධි ලාභ
- ව්‍යාපාරය පවත්වා ගැනීමට හෝ නැවැත් වීමට මැඩු මැදල්
- ව්‍යාපාරය මත ලැබූ ත්‍යාග
- ව්‍යාපාරයට අනුයෝගීත වූ වෙනත් ආදායම් ඇතුළු දැන අයිති වේ.

විම ආදායම් ගිණුම්කරණ ත්‍රියාවලියේදී භදුනාගෙන ඇත්තෙනම් නැවත ගැලපීමක් අවශ්‍ය නොවේ. නමුත් ඒවා නිසිපරිදි ආගණ්‍ය කර නොමැති නම් නිවැරදිව ගණ්‍ය කර ඇතුළත් කළ යුතුය.

නමුත් අවසාන ලෙස රඳවාගත් බඳු ගෙවීම් හෝ බඳු නිදහස් ආදායම් සහ සේවා නියුත්ති ආදායම ව්‍යාපාර ආදායමට ඇතුළත් නොවිය යුතුය.

විමෙන්ම ව්‍යාපාර ආදායම් ගණ්‍යයේදී එට අදාළ වියදම් නිසිපරිදි අඩු කර ඇත්තෙනම් වෙනත් ගැලපීමක් අවශ්‍ය නොවන අතර වියදම් අඩුකිරීම් පිළිබඳ නියමයන් පතනේ 10, 11, 12, 13, 14, 15, 16, 17, 18, 19 සහ 24 වන වගන්තින්හි විස්තරාත්මකව දක්වා ඇත.

- විම වගන්ති මගින් ඉඩ නොදෙන වියදමක් හෝ ප්‍රමාණයක් අදාළ පරිදි නැවත ගැලපීය (විකතු) යුතු අතර
- විම වගන්ති මගින් ඉඩදෙන අතිරේක වියදම් බඳු ගැලපුම් වලදී අඩු කළ යුතු වේ.

විමනිසා මෙම වගන්ති මගින් දක්වා ඇති නියමයන් මොනවාද යන්න වටහා ගැනීම වැදගත් වේ.

### 10 වන වගන්තිය - අඩු කිරීමට ඉඩ නොදෙන වියදම්

මෙම වගන්තිය තුළ ආදායම ඉපැයීමට අදාළ නොවන පහත වියදම් ඉඩ නොදේ. විවැති වියදම් වෙතොත් ඒවා නැවත ගෙවන්න. ඒවානම්,

- තැනැත්තෙකුගේ ගජස්ථිර වියදම් - රාජපක්ෂ විදි දේශීය ආදායම් නඩුව
- මෙම පහත මගින් අය කරනු ලබන ආදායම් බඳු
- ලිඛිත නිතියක් කඩ කිරීම මත රජයකට හෝ දේශපාලන උප බෙදීමකට ගෙවන ද්‍රුෂ්තින සහ දඩ මුදල් (fines and penalties)
- නිශ්චය් කරන ලද මුදල් හෝ අවසන් රඳවා ගැනීමේ ගෙවීම් ඉපැයීමට දැරූ වියදම්
- සේවා නියුත්ති ආදායම ගණ්‍ය කිරීමේදී ඇතුළත් නොවූ නමුත් සේවායෝගක ගෙවූ යම් ගෙවීමක්
- අනුමත නොවූ විශාම, අර්ථ සාධක හෝ ඉතිරි කිරීමේ අරමුදල් සඳහා කළ ගෙවීම්
- සංග්‍රහ කටයුතු සඳහා වෙන් කරන ලද හෝ දුරන ලද වියදම්
- මේ දක්වා දරා නොමැති අනාගත වියදමක් වෙනුවෙන් ගිණුම් වලින් සංවිත වලට මාරු කිරීම් (වෙන්කිරීම්)
- සුදු, ඔවුනු ලොතරුයි සඳහා දුරන ලද වියදම් (විවැති ව්‍යාපාර හැර)
- කොමසාරස්වරයා විසින් නිශ්චිතව දක්වා ඇති බඳු හෝ වෙනත් අය කිරීම්
- රඳවාගත් බඳු අඩු කළ යුතු ගෙවීමකින් විම රඳවාගත් බඳු අඩු කර නොමැති විට විම

## 11 වන වගන්තිය - ප්‍රධාන අඩු කිරීම්

මෙහිදී වියදමක් අඩු කිරීමට කොන්දේසි තුනක් සැපිරිය යුතුය. මෙම කොන්දේසි ආයෝජන ආදායම සඳහා ද අදාළ වේ. විනම්,

- i. විම ව්‍යාපාරය සඳහා දැරූ – Incidental to business
- ii. ආදායම් ඉපයීම සඳහා දැරූ – Direct purpose of earning income
- iii. ව්‍යාපාරයට ඉතා සම්පත් දුරන ලද – Closely connected to business

නමුත් වෙනත් වගන්තියකින් ඉඩ දී නොමැති නම් ප්‍රාග්ධන ස්වභාවයේ වියදම් අඩු කළ නොහැක.  
ප්‍රාග්ධන ස්වභාවයේ වියදමක් යනු,

## 12 වන වගන්තිය - පොලී වියදම්

මෙම වගන්තිය තුළ ව්‍යාපාරයේ ආදායම් ඉපයීමට හෝ ආදායම් ඉපයීමට වත්කම් මිලදී ගැනීමකට ගත් නාය මත පොලී අඩු කළ හැකි බව දක්වා ඇත. මේ සමඟ 18 වන වගන්තියද සලකා බැවිල යුතුය.

## 13 වන වගන්තිය - වෙළඳ තොග සඳහා වියදම්

වෙළඳ තොගය පිළිබඳව අදාළ ගිණුම් ප්‍රමිතියේ සඳහන් කරනු මෙම වගන්තිය මගින් පහත පරිදි සේවාපනය කර ඇත. විනම් පහත තොග වියදම් ඉඩ දෙනු ලැබේ.

ආරම්භ වෙළඳ තොගයේ වට්නාකම

xxx

සහ

වසර තුළ විම වෙළඳ තොගයට අයතුවත් විය යුතු වට්නාකම (ගැනුම්)

xxx

xxx

විම අගයෙන් වසර අග වෙළඳ තොගයේ අගය

(xx)

වෙළඳ තොග භාවිතය (විකුණුම් පිරවය)

xxx

- 
- විම වසර අග වෙළඳ තොග අගය ගණනය පහත නියමය මත සිදු කළ යුතුය.
    - විම වර්ෂ අවසාන වෙළඳ තොගයේ පිරවය හෝ
    - විම වර්ෂ අවසාන වෙළඳ තොගයේ වෙළඳපල වට්නාකම යන අගයෙන්ගේන් අඩු අගයට ගණනය කළ යුතුය.

## 14 වන වගන්තිය - අලත් වැසියා සහ වැසි දියුණු කිරීම්

මෙහිදී අදාළ අලත්වැසිය හෝ වැසි දියුණු කිරීම් වියදම් ස්ථය වන වත්කමක් සම්බන්ධයෙන් දුරා ඇති විට එවා අයනාර හෝ ප්‍රාග්ධන ස්වභාවයේ වුවද පහත පිරවය යටතට ඉඩ දෙනු ලැබේ.

1. පහතේ වත්කම් පිළිබඳ 4 වන කාණ්ඩයේ වත්කම් විනම් ගොඩනැගිලි සම්බන්ධයෙන් පෙර වසරේ අග ලියාහල අගයෙන් 5% නොමුක්මවන පරිදි ඉඩදෙන අතර
2. පහතේ වත්කම් පිළිබඳ අනෙක් කාණ්ඩ සඳහා පෙර වසරේ ලියාහල අගයෙන් 20% නොමුක්මවන පරිදි ඉඩ දේ.

3. යම් ලෙසකින් සහන වියදුම මෙම 5% හෝ 20% අඟුල සීමාවට වැඩිවන විට ඉඩනොදුන් ප්‍රමාණයක් වේ නම් විම ප්‍රමාණය විම වත්කමේ වසර ඇග ක්ෂේර පදනමට විකතු කළ යුතුය.

## අන්තර්

15 වන වගන්තිය - පර්යේෂණ හා සංවර්ධන වියදුම් සහ කෘෂි කාර්මික කටයුතු ආරම්භ කිරීමේ වියදුම්

මෙම වගන්තිය මතින් අවශ්‍යක සපුරාලන ඉහත වියදුමක් ඒවා අයනාර හෝ ප්‍රාග්ධන ස්වභාවයේ වුවද ඉඩ දෙනු ලැබේ.

### i. පර්යේෂණ හා සංවර්ධන වියදුම් - Research & Development Expenditure

ව්‍යාපාරයේ වැඩි දියුණු කිරීම සඳහා විද්‍යාත්මක, කාර්මික, කෘෂිකාර්මික හෝ වෙනත් පර්යේෂණ හෝ නව නිපදුම් සඳහා වූ ව්‍යාපාරය සංවර්ධනය කිරීම සඳහා වන හෝ නිෂ්පාදන ක්‍රියාවලී වැඩි දියුණු කිරීම සඳහා දැරූ වියදුම් ඉඩ දෙනු ලැබේ.

ii. මෙටැනි පර්යේෂණයක් ශ්‍රී ලංකාවේ ආයතනයක් හරහා සිදු කළේ නම් 2018/2019, 2019/2020, 2020/2021 යන වසර තුන තුලදී දැරූ විට තවත් 100% ක ප්‍රමාණයක් අතිරේකව ඉඩ දෙනු ලබයි. (අන්තර්කාලීන විධිවිධාන)

iii. කෘෂි කාර්මික කටයුතු ආරම්භ කිරීමේ වියදුම් යන්නෙන්

- ඉඩමක් වගාවට හෝ සත්ව පාලනයට සුදානම් කිරීමේ වියදුම්
- විම ඉඩමේ පැළ වගා කිරීමේ වියදුම්
- විම ඉඩමේ සතුන් ඇති කිරීම සඳහා සතුන් මිලදී ගැනීමේ වියදුම්
- මසුන් ඇති කිරීම සඳහා වැඩකී, පොකුණු. ජලය සැකසීම, මසුන් මිලදී ගැනීමට දුරන වියදුම් ආදිය සම්පූර්ණයෙන් ඉඩ දෙනු ලබයි.

16 වන වගන්තිය - ප්‍රාග්ධන දීමනා සහ තුළනය කිරීමේ දීමනා

### i. ප්‍රාග්ධන වියදුම් – Capital Allowances

ක්ෂය විය හැකි වත්කමක් පිළිබඳව සැලකීමේදී ව්‍යාපාරයේ ආදායම් ඉපයිම සඳහා අයිතිකරු විසින් අත්පත් කරගත් (කළුඛදු වත්කම්ද ඇතුළත්) වර්ෂයේ භාවිතා කළ ක්ෂේර විය හැකි වත්කමක් සඳහා පහත නියමයන්ට අනුකූලව ප්‍රාග්ධන දීමනා අඩුකර ගැනීමට මෙම වගන්තිය තුළින් ඉඩ දී ඇත.

- ගිණුම්කරණ ක්ෂේර වසරේ දක්වා ඇති අයය ඉඩ නොදෙන වියදුමකි. විය නැවත ගැළපිය යුතුය.
- කොන්දේසි සපුරාන ක්ෂේර විය හැකි වත්කම් සඳහා ප්‍රාග්ධන දීමනා පහත ආකාරයට ගණනය කර ඇති කළ යුතුය.
  - ✓ මිලදී ගත් වර්ෂය සඳහා ක්ෂේර පදනම (Depreciation Basis) මත අඟුල අනුපාතිකව ප්‍රාග්ධන දීමනා ලබාගත යුතුය. ක්ෂේර පදනම වත්නේ පිරිවැය හෝ රීට පසු වියට විකතු කළ ඇගන්ගේ විටිනාකමයි.
  - ✓ සරල මාර්ග ගුමයට ප්‍රාග්ධන දීමනා ගණනය කළ යුතුය.
  - ✓ ඉවත් කරන වසරේ ප්‍රාග්ධන දීමනා ඇය නොකළ යුතුය.

- පහතේ 4 වන උප ලේඛනයේ සඳහන් ආකාරයට ප්‍රාග්ධන දීමනා ලබාගත යුතුය. ඩී සඳහා පහත වගව තාවත් කරන්න.

වත්කම් කාණ්ඩය	ක්ෂය කළ හැකි වත්කම	ප්‍රාග්ධන දීමනා ලබා ගත හැකි වසර ගණන	2017/18 දක්වා
1	පරිගණක දත්ත හැසිරවීමේ උපකරණ සහ උපාංග	5 20%	25% 4
2	ගමන් සඳහා මෝටර් රථ හැර, මෝටර් රථ ඉදිකිරීම් යන්තු, ව්‍යක් රථ නිෂ්පාදන යන්තු, පිරියන	5 20%	20% මෝටර් රථ 5
3	නැව්, දුම්රිය මාරුග, යන්තු, මී ඩ්බූ	5 20%	යන්තු 33 1/3 මී ඩ්බූ 20% 5
4	ගොඩනැගිලි, ව්‍යුහ හෝ ස්ථිර ස්වභාවයේ අයිතම	20 5%	10% 10
5	කිරීතිනාමය හැර අස්පෘන්ජ වත්කම්	ප්‍රයෝගනවත් ආසු කාලය හෝ උපරිමය වසර 20 දක්වා	5% 10% 10

- 2017/18 වන තෙක් පරිගණක මෘදුකාංග සඳහා පහත නියමයන් අදාළ වේ.
  - මිලදී ගත් මෘදුකාංග මත 25%
  - දේශීයව සංවර්ධනය කළ මෘදුකාංග මත 100%

ඩී අනුව ක්ෂය ගැලපීම පහත පරිදි වේ.

වස්තරය	+	-
ගිණුම් ක්ෂය	xxx	-
ප්‍රාග්ධන දීමනා	-	xxx

තුළනය කිරීමේ දීමනා සහ තක්සේරු කළ හැකි ගාස්තු - Balancing Allowance & Assessable Charges

මෙය අදාළ වන්නේ තක්සේරු වසර තුළදී උපලබිධි කරන ලද ක්ෂය කළ හැකි වත්කම් සඳහාය. විවැනි ගණුදෙනුවකදී බදු කටයුතු සඳහා ගැලපීම පහත පරිදි සිදු කළ යුතුය.

- විවැනි උපලබිධියක් මත ගිණුම් ගැලපීම් නැවත ගෙවා අනෙකි කරන්න.
- ක්ෂය කළ හැකි වත්කමක් උපලබිධිය මත තුළනය කිරීමේ දීමනා හෝ තක්සේරු කළ හැකි ගාස්තු පහත පරිදි ගණනය කර ගෙවන්න.

විම වත්කම් උපලබාධියෙන් ලද පුතිස්ථාව

xxx

අඩු : විම වත්කමේ බදු මියාගැන අගය

විම වත්කමේ ක්ෂේර පදනම

xxx

මෙතෙක් බ්‍රාගත් ප්‍රාග්ධන දීමනා

(xxx) (xxx)

තක්සේරු කළ හැකි ගාස්තුව / තුළනය කිරීමේ දීමනා

xxx

ඒ අනුව ගැලපීම පහත පරිදි වේ.

විස්තරය	+	-
ක්ෂේර වන වත්කම උපලබාධි මත තිබුම් ගැලපීම්		
<ul style="list-style-type: none"> <li>- බාහා</li> <li>- අබාහා</li> </ul>	<ul style="list-style-type: none"> <li>-</li> <li>xxx</li> </ul>	<ul style="list-style-type: none"> <li>xxx</li> <li>-</li> </ul>
ක්ෂේර වන වත්කම මත ඉහත ගණනය කළ		
<ul style="list-style-type: none"> <li>- තක්සේරු කළ හැකි ගාස්තු</li> <li>- තුළනය කිරීමේ දීමනා</li> </ul>	<ul style="list-style-type: none"> <li>xxx</li> <li>-</li> </ul>	<ul style="list-style-type: none"> <li>-</li> <li>xxx</li> </ul>

### 17 වන වගන්තිය - විකාපාර වත්කම් සතු බැරකම් උපලබාධි කිරීමේදී සිදුවන පාඨු

මේ යටතේ ඇතිවන පාඨු, ආදායම් ඉපසිම සඳහා යොදාගත් ප්‍රාග්ධන වත්කම් සහ ආදායම් ඉපසිමට යොදාගත් ණය මුදල් මත ඇතිවන්නා වූ අමාන වන අතර ඒවා සම්පූර්ණයෙන් ඉඩ දෙනු ලැබේ.

නමුත් මෙම වගන්තිය සඳහා වෙළඳ තොගය සහ ක්ෂේර කළ හැකි වත්කම් ඇතුළත් නොවේ. පහතේ 13 වගන්තිය සහ 16 වගන්ති නැවත බලන්න.

### 18 වන වගන්තිය - මූල්‍ය පිරිවැයෙහි අඩු කළ හැකි මුදල

මෙම වගන්තිය අදාළ වන්නේ බැංකු හෝ මූල්‍ය ආයතන නොවන තැනැත්තන්ට වේ. විවැති තැනැත්තෙකට මූල්‍ය පිරිවැය ලැබේමේදී අඩු කළ හැකි උපරිම සීමා පහතේ දක්වා ඇත. විම ගැලපීම් පහත පරිදි වේ.

#### 1. නිෂ්පාදන ආයතනයක් වන විට - ඉඩනොදෙන මූල්‍ය පිරිවැය

මූල්‍ය පිරිවැය

\_\_\_\_\_ x ඉඩ නොදෙන නාය ප්‍රාග්ධන කොටස

නාය ප්‍රාග්ධනය

- නාය ප්‍රාග්ධන යන්නට සියලු නාය ප්‍රාග්ධන අදාළ වේ.
- ඉඩ නොදෙන කොටස පහත ආකාරයට ගණනය කරයි.  
{නාය ප්‍රාග්ධනය - (තිකුත් කළ ප්‍රාග්ධනය හා සංවිත x 3)}

2. නිෂ්පාදන තොටත් ආයතනයක් නම් - ඉඩනොදෙන මූල්‍ය පිරිවය

මූල්‍ය පිරිවය

\_\_\_\_\_ x ඉඩ තොදෙන ණය ප්‍රාග්ධන කොටස  
නිය ප්‍රාග්ධනය

- i. නිය ප්‍රාග්ධන යන්නට සියලු නිය ප්‍රාග්ධන අදාළ වේ.
- ii. ඉඩ තොදෙන කොටස පහත ආකාරයට ගණනය කරයි.  
{නිය ප්‍රාග්ධනය - (නිකත් කළ ප්‍රාග්ධනය හා සංඝිත x 4)}

### සංඝිත

සංඝිත යනු ප්‍රත්‍යාගත්තා සංඝිත හැර ඇතෙකුත් සංඝිත වේ.

### 19 වන වගක්තිය - ව්‍යාපාර හෝ ආයෝජන මත ඇති වූ පාඩු සඳහා ගැලපීම

මෙම වගක්තිය යටතේ බඳු සඳහා ගිණුම්කරණ ලාභ, ගැලපීමෙන් පසු ව්‍යාපාර හෝ ආයෝජන අලාභ පාඩු කිරීම පිළිබඳ නිර්දේශ සපයයි.

මේ අලාභ ඇති වන්නේ ඉහත වගක්ති මත ගැලපීම නිසා වන අතර විය ප්‍රවර්තන වසරේ ඇති වූ හෝ පසුගිය වසර 6 ඇතුළත නිලධාරී තොකළ ව්‍යාපාර පාඩුවක් (අලාභයක්) විය හැකිය.

- මෙම අලාභ ව්‍යාපාර ලාභයකින් පාඩු කළ හැකි අතර නිලධාරී කළ තොහැකි ප්‍රමාණය ඉදිරිතක්සේරු වර්ෂ 6 දක්වා ඉදිරියට ගෙන යමින් පාඩු කළ හැකිය.
- සහන අනුපාත මත බඳුදුව යටත් වන ව්‍යාපාරයක ලාභය මත අලාභ පාඩු කිරීමේදී විම සහන අනුපාත ලාභ මත පමණක් පාඩු කිරීම කළ යුතුය. සාමාන්‍ය බඳු අනුපාත මත බඳුදුව අදාළ ආදායම්න් ඒවා පාඩු කළ හැකිය.
- බඳු නිදහස් ව්‍යාපාරයක ලාභ මත පාඩු කිරීමේ විම ව්‍යාපාරය මත අලාභ පමණක් පාඩු කළ හැකිය.
- ව්‍යාපාර අලාභ ආයෝජන ආදායමට ද ගැලපීය හැකිය.
- නමුත් ආයෝජන අලාභ පාඩු කළ හැක්කේ ආයෝජන ලාභ මත පමණකි.
- ආයෝජන වත්කමක උපලබ්ධ අලාභ වෙනත් ආයෝජන වත්කම උපලබ්ධ ලාභයකට නිලධාරී කළ තොහැකිය.

### 24 වන වගක්තිය - බොල් නිය බොල් නිය අයකර ගැනීම් පිළිබඳ ගැලපීම්

- කපාහල බොල්නිය හෝ වියදුමක් නැවත අයකර ගත් අවස්ථාවේ ආදායමක් ලෙස විකුණ වේ.
- නිතිමය බැඳීමක් මත ගෙවීමක් සිදු කරන විට විම ගෙවීම සිදු කරන (ආපසු ගෙවීම්) විට පාඩු කිරීමක් කළ යුතුය.
- උපවිතව ආදායම හඳුනා ගත් විට විකි මුදල් තොලැබෙන බවට සාධාරණව ඔප්පු කළ හැකි විට බොල් නිය ලෙස විම විම අයකර ගත තොහැකි මුදල් පාඩු කළ යුතුය.
- යම් වියදුමකට නිතිමය බැඳීමක් තොමැති බව සානාථ වූ බිට විම විම වියදුම නැවත විකුණ කළ යුතුය.
- ලබාගිය යුතු ආදායමක් තොලැබෙන බවට සනාථ වන විට විම මුදල බොල් නිය ලෙස කපා හැරීමට (පාඩු කිරීමට) ඉඩ දෙනු ලැබේ.
- බැංකු ව්‍යාපාර ඇතුළු විම ආකාරයේ ව්‍යාපාර වලදී මුදල් අය කර ගැනීම සඳහා සාධාරණ පියවර ගෙන ඇති විට තොලැඩු මුදලක් කපා හැරීමට (බොල් නිය) ඉඩ දෙනු ලබයි.